

**රාජ වෛශ්‍ය තුළම්ගා මණ්ඩපයේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ**

චිස්. එ. ඩක්මණගේ<sup>1</sup>

චි. වී. කම්මානායක<sup>2</sup>

HS/ 2013/0281, HS/2013/0479

පොලොන්නරුවේ ඉදිවූ ගෘහනිර්මාණ පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී බොද්ධ කලාවත්, හින්දු කලාවත් එකට මූෂ්‍යම ද්වීත්ව සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිවිම විශේෂත්වයකි. එම ලක්ෂණ පෙන්නුම් කරන බොහෝ ගොඩනැගිලි පොලොන්නරු යුගයෙන් හමුවන අතර එවා ආගමික මෙන්ම ලොකික මූහුණුවරක් ගනී. රාජ වෛශ්‍ය තුළම්ගා මණ්ඩපය එවැනි එක් ලොකික නිර්මාණයකි. මූලාශ්‍රයන් කිහිපයක් උපයෝගී කර ගනිමින් කරනු ලැබූ මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ එම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පිළිබඳව විමසා බැලීමයි. පරාකුමලාභ මාලිගයට නැගෙනහිර දෙසින් පිහිටි මෙම නිර්මාණය, යොදාගන්නට ඇත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳව විවිධ මත පලවී තිබේ. පරාකුමලාභ රජු නඩු විසදීම සඳහා රාජ්‍ය මත්තුණ සහාව ලෙස යොදාගන්නට ඇතැයි ද, සතුරු රජවරුන්ගේ බිසේවරු ගෙනවුත් තබාගත් ස්ථානය වන්නට ඇතැයි ද මත පවතී. සිත්ග න්නාසුල සැලැස්මකින් යුක්ත වන මෙහි පියගැට පෙලේ සිට ඉහළ මහලේ ගල්කනු දක්වා වූ සැම අංගයක් සඳහාම කැටයම් එකතුකර තිබේ. සිංහ රු, හස්ති රු, වාමන රු මෙන්ම පද්මය හා පුන්කලස ද ඒ අතර වේ. මධ්‍යයේ සිංහාසනයකි. ගබාල්, ගල් පතුරු මෙන්ම භූණු කොන්කීටි හාවිත කර ඇති බවට සාධක හමුවේ. පියගැට නැගීමත් සමගම එහි දෙපස මුර්තිමත් කර තිබෙන පුරුණ උන්නත සිංහ රු සතරෙන් ගාක්ෂිංහ ඉරියවිව විදහාපායි. මිට අමතරව මෙම අධ්‍යයනයෙන් තහවුරු වන පරිදි පොලොන්නරු යුගයේ කලාකරුවා හින්දු ආගමික ලක්ෂණවලට අමතරව ඔහුමම ආවේණික වූ ගෘහනිර්මාණාත්මක අංග රසක් ද යොදාගත් බව පැහැදිලි වේ. එමගින් සැලසුම් සහගතව ගෘහනිර්මාණ ඉදිකිරීමේ දැනුම ද ශිල්පියා සතු වූ බව අවබෝධ වේ. රේ අනුව මෙම පර්යේෂණය මගින්, එකී ගොඩනැගිලි සැලසුමෙහි විශේෂත්වයන්, යොදාගනු ලැබූ ගෘහනිර්මාණාත්මක අංගවල දක්නට ලැබෙන දේශීය ලක්ෂණන් වඩාත් ඉස්මතු වන බව නිගමනය කළ හැකි වේ.

**ප්‍රමුඛ පද:** රාජවෛශ්‍ය තුළම්ගා මණ්ඩපය, ගෘහනිර්මාණ අංග, පොලොන්නරු යුගය, කැටයම්

<sup>1</sup> දායා කලා සහ සැලසුම්කරණය (විශේෂ) පළමු වසර

<sup>2</sup> දායා කලා සහ සැලසුම්කරණය (විශේෂ) පළමු වසර